

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී. හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.
- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් වැයකළ එකතුව රු.3,299,457 ක් ප්‍රාග්ධනික කර නොතිබුණි.	2025 අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) දැන්වීම් පුවරු ගාස්තු ලේඛනය අනුව සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට හිඟය රු. 1,704,525 ක් වුවද ශේෂ පත්‍රයේ රු.1,245,575 ක් ලෙස රු. 454,950 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	-එම-	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ලී බඩු උපකරණ රු. 199,791 ක් ගිණුම්ගත කර නොතිබුණි.	-එම-	-එම-

**1.7 අනුකූල නොවීම
නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පාර්ලිමේන්තු පනත්			
(i) 2021 ජූලි 08 දිනැති අංක 2235/54 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ පලකළ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ 08 වන වගන්තිය සමඟ කියවිය යුතු ඒ පනතේ 21 වගන්තිය යටතේ සංශෝධිත සැලසුම් හා ගොඩනැගිලි නියෝග	2018 සිට 2023 දක්වා කාල පරිච්ඡේදය තුළ අනුමත කරන ලද සංවර්ධන බලපත්‍ර 61 ක් සඳහා අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.	අනුකූලතා සහතික නිකුත් කිරීමට කටයුතු කරන බව.	පදිංචිය සඳහා යොදාගෙන ඇති ඉදිකිරීම් සඳහා අනුකූලතා සහතික නිකුත් කළ යුතුය.

(ii) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත

(a) 24 (1) (අ) (ආ) වගන්තිය

රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමකින් තොරව මාර්ග 26 ක් මාර්ග ඉන්වෙන්ට්‍රියට ඇතුළත් කර තිබුණි.

ඉදිරියේදී මාර්ග ගැසට් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව.

සභාව සතු මාර්ග ගැසට් පත්‍රයේ පළ කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.

(b) 47 හා 52 වගන්ති

ඉකුත් වර්ෂයේ හා සමාලෝචිත වර්ෂයේ හඳුනාගෙන තිබුණු අනවසර ඉදිකිරීම් 10 ක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

අනවසර ඉදිකිරීම් අත්හිටුවන ලෙස හා ඉදිකිරීම් නිත්‍යානුකූල කර ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බව.

අනවසර සම්බන්ධයෙන් නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත යුතුය.

(iii) 1988 අගෝස්තු 23 වන දිනැති අංක 520/7 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලද පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථා) පනතේ 39.1 හා 39.2 වගන්තිය

2023 වර්ෂයේ දැන්වීම් පුවරු 23ක වර්ග අඩි 2904.5 ක් සඳහා රු. 412,500ක ගාස්තු අයකරගෙන නොතිබුණි.

අදාළ ආයතන වෙත සිහි කැඳවීම් ලිපි නිකුත් කර ඇති බව.

හිඟ ආදායම් අය කර ගත යුතුය.

(iv) 2006 ඔක්තෝබර් 05 දිනැති 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ) විධිවිධාන පනත

2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රැස් කරන ලද මුද්දර ගාස්තු ප්‍රේෂණය කිරීමකින් තොරව රු. 355,310ක තැන්පත් ගිණුමේ රඳවා ගෙන තිබුණි.

ඉදිරියේදී එම කටයුතු සිදුකරන බව.

මුද්දර ගාස්තු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කළ යුතුය.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි

(i) මු.රෙ. 104 (4)

සමාලෝචිත වර්ෂයේ ට්‍රැක්ටර් රථයක් අනතුරට ලක් වී රු. 97,925ක් වැය කර අළුත්වැඩියා කර තිබුණද, ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කර වගකිව යුත්තන් හඳුනා ගෙන අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන නොතිබුණි.

පරීක්ෂණ වාර්තාව අනුව කටයුතු කරන බව.

අදාළ පරීක්ෂණ පවත්වා වගකිව යුතු පාර්ශවයන් හඳුනාගෙන සුදුසු පරිදි කටයුතු කළ යුතුය.

(ii)	මු.රෙ.571 (3)	2019-2023 කාලයට අදාළ කාලය ඉකුත් වූ රු. 1,233,700ක තැන්පත් 43 ක් නිරවුල් කර නොතිබුණි.	තැන්පතු නිරවුල් කිරීමට කටයුතු කරන බව.	කාලය ඉකුත් වූ තැන්පතු නිරවුල් කළ යුතුය.
------	---------------	--	---------------------------------------	---

(ඇ)	පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛ	2016 මාර්තු 17 දිනැති අංක මප/පා.පා.කො/2016/03 දරන චක්‍රලේඛය ප්‍රකාරව ඉකුත් වර්ෂයේ ලබාගෙන තිබුණු කඩකුලී තක්සේරු වාර්තාවට අනුව කඩ කාමර 09 ක කඩකුලී සම්බන්ධයෙන් ගිවිසුම් සංශෝධනය කර නොතිබුණි.	ගිවිසුම්ගත වීමට ඉදිරියේදී කටයුතු කරන බව.	තක්සේරු වාර්තා අනුව කඩ කුලී ගිවිසුම් සංශෝධනය කර කුලී අය කළ යුතුය.
-----	---------------------------------	--	--	---

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 11,274,503 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 6,776,653 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම රු.	2024		දෙසැම්බර් 31 දිනට හිඟය රු.	ඇස්තමේන්තු ගත ආදායම රු.	2023		දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
			බිල් කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.			බිල් කළ ආදායම රු.	රැස්කළ ආදායම රු.	
(i)	වරිපතම් හා බදු	5,055,000	3,650,518	3,545,788	1,264,950	4,513,140	4,243,926	4,066,350	1,160,220
(ii)	කුලී	12,025,200	11,491,355	12,896,897	5,912,468	9,139,000	7,502,729	6,761,119	7,318,010
(iii)	බලපත්‍ර ගාස්තු	1,300,000	1,845,049	1,845,049	-	1,261,000	1,719,098	1,719,098	-
(iv)	වෙනත් ආදායම්	16,757,800	15,961,711	10,359,052	26,612,786	15,268,400	9,900,646	12,379,294	21,010,127
		35,138,000	32,948,633	28,646,786	33,790,204	30,181,540	23,366,399	24,925,861	29,488,357

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්යසාධනය

(අ) වරිපනම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.1,227,183 ක වරිපනම් හිඟ ශේෂයක් පැවති අතර ඉන් ඒකකයක් රු.5,000 ට වැඩි ඒකක 58 කින් රු.525,305 ක් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158 වගන්තියේ විධිවිධාන අනුගමනය කර අය කර නොතිබුණි.	ඉදිරියේදී හිඟ ආදායම් අයකර ගන්නා බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.

(ආ) මස් කඩ කුලී ටෙන්ඩර් ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට හිඟ හිටි රු. 4,968,373 ක මස් කඩකුලී ටෙන්ඩර් ගාස්තු 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 159 (1) ප්‍රකාරව කටයුතු කර අය කර නොතිබුණි.	ඉදිරියේදී හිඟ ආදායම් අයකර ගන්නා බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.

(ඇ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.2,182,731 ක් හා මුද්දර ගාස්තු රු.23,097,500 ක් විය.	ඉදිරියේදී හිඟ ආදායම් අයකර ගන්නා බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

මහජන සෞඛ්‍ය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවට අයත් ජල ව්‍යාපෘති 02 ක සමාලෝචිත වර්ෂයේ සිදුකළ ජල සාම්පල් පරීක්ෂාවට අනුව බෙදාහරින පානීය ජලයේ ගුණත්වය පහළ මට්ටමක පැවතුණද, එය පිරිපහදු කර බෙදාහැරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව.	මහජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දිය යුතුය.

3.2 දෘශ්‍ය අක්‍රමිකතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව පරිහරණය කරන ඩබල් කැබ් රථයක වාහන ලියාපදිංචි කිරීමේ සහතිකයේ සඳහන් එන්ජින් අංකය 4D56JM7440 වුවත්, භෞතික පරීක්ෂාවට අනුව වාහන එන්ජිමේ සඳහන් එන්ජිමේ අංකය 4D56CA8896 වූයෙන් අක්‍රමිකතාවයක් සිදු වී ඇති බවක් නිරීක්ෂණය විය.	අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් විමසීම් කර ලිපි යොමු කර ඇති බව.	මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව පරිහරණය කරන ඉඩම් 35 ක අයිතිය සභාව වෙත පවරාගෙන නොතිබුණි.	පවරා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව.	වත්කම්වල අයිතිය පවරා ගත යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා ලේකම් ,පුස්තකාලාධිපති , පෙර පාසල් ගුරු, වැඩ/ක්ෂේත්‍ර පරීක්ෂක, විදුලි කාර්මික, ඖෂධ සංයෝජක, මුරකරු, පුස්තකාල සභායක, ජල කම්කරු, සංවර්ධන නිලධාරී, කාර්මික නිලධාරී, කළමනාකරණ සහකාර, ආදායම් පරීක්ෂක, රියදුරු, කාර්යාල කාර්ය සභායක, වැඩ ක්ෂේත්‍ර කම්කරු, සෞඛ්‍ය කම්කරු ඇතුළු තනතුරු 17 ක පුරප්පාඩු 65 ක් පැවතීම හේතුවෙන් සභාවේ කාර්ය සාධනයට හා මහජන සේවාවන් ඉටු කිරීමේ හැකියාව දුර්වල මට්ටමක පැවතුණි.	පුරප්පාඩු සම්පූර්ණ කර නොමැත.	පුරප්පාඩු සම්පූර්ණ කරවාගෙන මහජන සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යා යුතුය.